



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි තෙවන වසර පරීක්ෂණය (බාහිර)- 2023

2025 - නොවැම්බර්

BCOME 3063 - බදුකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : (හතරයි) 04

කාලය : පැය 03 යි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක - 01

රෝහණ බණ්ඩාර මහතා තොග වෙළඳාමේ නියුතු තනි පුද්ගල ව්‍යාපාරිකයෙකි. 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ අවසන් ආදායම් බදු වගකීම් ගණනය කර දෙන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින ලදී. පහත තොරතුරු සපයා ඇත.

01. ව්‍යාපාර ආදායම් / වියදම්

- මූල්‍ය ප්‍රකාශන වලට අනුව ශුද්ධ ලාභය - රු. 19,875,000 කි. මෙම ශුද්ධ ලාභය තුළ වත්කම් විකිණීමෙන් ලද ලාභ හැරුණු කොට පහත ආදායම් ඇතුළත් වේ.
 - ස්ථාවර තැන්පතු මත ශුද්ධ පොළිය - රු. 380,000
 - ගොඩනැගිල්ලක් කුලියට දීමෙන් ලද කුලී ආදායම - රු. 1,800,000 (මෙම ගොඩනැගිල්ල ආයෝජන අරමුණින් සාදන ලද්දකි.
- වියදම් තුළ පහත දෑ ඇතුළත්ය.
 - සේවක වැටුප් - රු. 1,800,000
 - සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය -රු.. 216,000
 - සේවක භාරකාර අරමුදලට දායකත්වය රු. 54,000
 - පාරිභෝගිකයන් සඳහා විනෝද වියදම් රු. 1,000,000
 - සේවක සුභ සාධන වියදම් රු. 750,000
 - කෂය - රු.800,000
 - අවසන් තොග එහි පිරිවැය වන රු.650,000 ට අගය කොට ඇත. ශේෂපත්‍ර දින එහි වෙළඳපල අගය - රු. 630,000 කි.
 - ඔහු වර්ෂය තුළ ලොරි රථයක් මිලට ගැනීමට ලබා ගත් ණයක් සඳහා රු. 180,000 ක පොලි ගෙවා ඇත. මීට අමතරව ඔහුගේ පෞද්ගලික ණය ප්‍රතිමූල්‍යණය කිරීම සඳහා ලබාගත් ණයක් වෙනුවෙන් රු. 20,000 ක පොලි ගෙවා ඇත.
 - කුලියට දුන් ගොඩනැගිල්ල සඳහා දරන ලද අළුත්වැඩියා සහ නඩත්තු වියදම් - රු. 100,000
 - ඔහුගේ ණයගැතියෙකු වසර තුළ බුන්වත් වූ අතර, ඔහුගේ රු. 400,000 ක ණය මුදල බොල් ණය ලෙස කපාහරින ලදී.
 - වසර තුළ සිදු කළ පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදන - රු. 500,000

- වර්ෂය තුළ ගෙවූ පාරිතෝෂිත - රු. 200,000
 - වර්ෂය තුළ සිදු කළ පරිත්‍යාග
 - අනුමත ළමා නිවාසයකට මුදලින් කළ පරිත්‍යාග - රු. 60,000
 - එම ආයතනයටම කළ වියළි ආහාර පරිත්‍යාග - රු. 100,000
 - විශ්වවිද්‍යාලයකට කළ පොත් පරිත්‍යාග - රු. 100,000
- දේපල, පිරිසත හා උපකරණ පිළිබඳ විස්තර

වත්කම	පිරිවැය (රු.)	මිලදීගත් වර්ෂය සහ සටහන්
ඉඩම්	3,000,000	2012/2013
ගොඩනැගිල්ල 1	5,500,000	2016/2017
ගොඩනැගිල්ල 2	3,000,000	2023/2024 (කුලියට දී ඇත.)
මෝටර් කාරය	6,500,000	2021/2022
බෙදාහැරීමේ ලොරිය	2,500,000	2024/2025
උපකරණ	600,000	2022/2023 (රු. 550,000 කට වසර තුළ විකුණා ඇත. විකුණන විට මූල්‍ය ප්‍රකාශය වලට අනුව පොත් අගය රු.400,000 කි)
පරිගණක	500,000	2018/2019

02. අනෙකුත් තොරතුරු

- බණ්ඩාර මහතා ලැයිස්තුගත සමාගම් වල කළ ආයෝජන වෙනුවෙන් වසර තුළ බදු අත්තිකාරම් (AIT) 15 % අඩු කළ පසු රු. 170,000 ක් ලාභාංශ ලැබී ඇත.
- ඔහු වසර තුළ කාර්තුවකට රු. 200,000 බැගින් ස්වයංතක්සේරු ක්‍රමය මත බදු ගෙවන ලදී.

අවශ්‍ය වන්නේ,

2024/2025 තක්සේරු වර්ෂය සඳහා රෝහණ බණ්ඩාර මහතා වෙනුවෙන් පහත දෑ ගණනය කරන්න. සියළු පෙරවැඩ පැහැදිලිව පෙන්නුම් කරන්න.

- අ. තක්සේරු ආදායම (ලකුණු 30)
- ආ. බදු අයවන ආදායම (ලකුණු 05)
- ඇ. මුළු බදු වගකීම් (ලකුණු 02)
- ඈ. අවසන් බදු වගකීම (ලකුණු 03)
- (මුළු ලකුණු 40 යි)

ප්‍රශ්න අංක - 02

2024/2025 තක්සේරු වර්ෂය සඳහා අරුණ සිල්වා මහතාට පහත ආදායම් හා ප්‍රතිලාභ සේවා නියුක්තිය තුළින් ලැබී ඇත.

- වැටුප් - රු. 3,600,000
- දීමනා - රු. 600,000
- ප්‍රසාද දීමනා - රු.100,000 (2024 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කොට ඇත.)
- නිවාඩු දීමනා - රු. 15,000
- පෞද්ගලික හා කාර්යාල ප්‍රයෝජනය සඳහා රියදුරු - ඉන්ධන සමඟ මෝටර් රථයක් (ඔහුගේ මෝටර් රථ භාවිතය සම්බන්ධ නිවැරදි දත්ත පවත්වාගෙන නොයයි)
- නගරබද පෙදෙසක පිහිටි නිවසක්
- සමාගම මගින් ප්‍රතිපූර්ණය කළ නිවසේ වතුර බිල - රු.35,000
- සමාගම මගින් ප්‍රතිපූර්ණය කළ ඔහුගේ බිරිදගේ වෛද්‍ය බිල්පත් - රු. 150,000
- සමාගම ඔහුවෙනුවෙන් මාසිකව - රු. 20,000 ක රක්ෂණ වාරිකයක් දරයි. මෙය ඔහුගේ ශ්‍රේණියේ සේවකයින්ගෙන් ඔහුට පමණක් හිමිවන ප්‍රතිලාභයකි.
- ඔහු ව්‍යාපාර සමුළුවකට සහභාගි වීම සඳහා ඉන්දියානු සංචාරයක නිරත විය. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර හා හෝටල් නවාතැන් පහසුකම් සඳහා ව්‍යාපාරය විසින් රු. 500,000 ක් දරා ඇත.
- සමාගම විසින් ප්‍රතිපූර්ණය කළ දුරකථන බිල් - රු.80,000
- සමාගම විසින් කරවන ලද කම්සයක් ඔහුට නොමිලේ ලැබුණි. ඒ සඳහා සමාගම රු. 1,800 ක පිරිවැයක් දරා ඇත.
- ඔහු 4 % සහනදායී අනුපාතයකට සමාගමෙන් - රු. 1,000,000 ක ණයක් ලබාගත් අතර, ඒ වෙනුවෙන් රු. 40,000 පොලියක් ගෙවා ඇත.
- ඔහු සමාගමේ ගනුදෙනු කරුවෙකු මුණ ගැසීමට ගිය ගමනකදී - රු.6,000 ක ගමන් ගාස්තු දැරූ අතර සමාගම එය ප්‍රතිපූර්ණය කරන ලදී.
- ඔහුට සමාගමින් - රු. 25,000 ක ත්‍යාග ලැබී ඇත.

අවශ්‍ය වන්නේ,

අරුණ සිල්වා මහතාගේ 2024/2025 තක්සේරු වර්ෂය සඳහා බදු අයවන සේවා නියුක්ත ආදායම් ගණනය කරන්න.

(මුළු ලකුණු 30 යි)

ප්‍රශ්න අංක - 03

කමල් පෙරේරා මහතා ඔබව ඔහුගේ ආදායම් බදු උපදේශක ලෙස පත්කොට ගත් අතර, 2024/2025 තක්සේරු වර්ෂය තුළ සිදු වූ පහත ගනුදෙනු සම්බන්ධව ඔබගෙන් බදු උපදෙස් පතයි.

1. කමල් මහතා ඔහුගේ අතුරු ගිරියේ පිහිටි ඉඩමක් මිල රහිතව පුතුවට පවරන ලදී. ඔහු මෙම ඉඩම මිලදී ගන්නා විට එහි පිරිවැය රු. 2,000,000 ක් වූ අතර පුතුවට පවරන විට වෙළඳපල අගය රු. 15,000,000 ක් විය. මෙම පැවරීම වෙනුවෙන් රු.750,000 මුද්දර ගාස්තු ඔහු දරණ ලදී.

2. 1998 දී මිලදී ගත් නමුත් පදිංචිය සඳහා භාවිතයට නොගත් කැලණියේ පිහිටි නිවස රු. 7,000,000 කට විකුණන ලදී, මෙම නිවස රු. 150,000 කට මිලදී ගත්තක් වන අතර 2017 සැප්තැම්බර් 30 දිනට වෙළඳපල අගය රු. 5,500,000 කි. මෙම ගනුදෙනුවේදී ඔහු තැරැව්කාර ගාස්තු රු. 150,000 ක් ද ප්‍රචාරන ගාස්තු රු. 50,000 ක් ද කරා ඇත.
3. රු. 200,000 ක් පිරිවැයවූ ලැයිස්තුගත සමාගම් කොටස් ආයෝජන රු. 450,000 කට විකුණන ලදී. මීට අමතරව ඔහු රු. 2,000,000 ක් වටිනා පෞද්ගලික සමාගම් කොටස් පුකුට මිල රහිතව පවරන ලදී. පවරන විට මෙම කොටස්වල වෙළඳපල අගය රු. 2,200,000 ක් විය.

අවශ්‍ය වන්නේ,

2024/25 තක්සේරු වර්ෂය සඳහා ඉහත එක් එක් ගනුදෙනුව සම්බන්ධව බදු වගකීම පිළිබඳ කමල් පෙරේරා මහතාට උපදෙස් ලබාදෙන්න.

(මුළු ලකුණු 15 යි)

ප්‍රශ්න අංක - 04

අ. ශ්‍රී ලංකාවේ නේවාසික රීතිය විස්තර කරන්න.

(ලකුණු 04)

ආ. ආදායම් බදු ගෙවීමට අදාළ ස්වයංතක්සේරු බදුක්‍රමය යන්න, අදාළ ගෙවීම් දින ද සහිතව විස්තර කරන්න.

(ලකුණු 05)

ඇ. ආදායම් බදු මූලධර්ම හතර (04) සාකච්ඡා කරන්න.

(ලකුණු 06)

(මුළු ලකුණු 15 යි)